

Living the Lotus


12
2020

VOL. 183



Buddhism in Everyday Life

Founder's Reflections



සෑම සියළුදෙනාම පිහිටෙන්නී

රිෂ්ෂෝ කෝසෙයි සංවිධානය 1938 වර්ෂයේදී නික්සෝ නිවානෝ කුමා හා මියාකෝ නගනුමා මහත්මිය විසින් ස්ථාපිත කරන ලදී. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මූලික කරගෙන එහි කටයුතු කරනු ලැබේ. පවුල තුළත්, කාර්යාලයේදීත්, සමාජයේදීත් බුදු දහම ජීවිතයට බද්ධ කර ගෙන, සාමාකාමී ලෝවක් බිහි කිරීමට ප්‍රාර්ථනා කර කටයුතු කරන එකමුතුවකි.

වර්තමානයේදී නිව්කෝ නිවානෝ පු ධානිකුමාගේ මූලිකත්වයෙන්, සාමාජික සාමාජිකාවන් සෑම ධර්ම ව්‍යාප්තියේ යෙදෙමින් අත් වැල් බැඳගෙන සෑම රටකම සාම ක්‍රියාකාරකම් වල නියැලී සිටියි.

මේ අවුරුද්ද කිසිම කරදරයක් නොමැතිව හොඳින් ගත කිරීමට ලැබීමෙන්, 'මේ ශරීරයට කොපමණ ආශීර්වාද ලැබෙනවාද' යන වග හොඳින්ම දැනුනා.

'පිපුනෙහිය කපුරු මලක්, මුල් වල පිහිටෙන්, කොළ වල පිහිටෙන්' ලෙස කවි පන්තියක් ඇත. නමුත් අපේ හිත් මලට ඇඳී යන නිසා, එම මල මුල් වල හා කොළ වල පිහිටෙන් පිපී තිබෙන බව නොදැනෙන අවස්ථාවන් බොහොමයි. ඒ ආකාරයටම මහත්තයාගේ පිහිටෙන්, භාර්යාවගේ පිහිටෙන්, දෙමාපියන්ගේ පිහිටෙන්, දරුවන්ගේ පිහිටෙන්, අවට සිටින සියළුදෙනාගේ පිහිටෙන් යන සාමාන්‍ය දේවල්ද නොසලකා සිටියිනේද. මේ ලෝකයේ තිබෙන වඩාත්ම වැදගත් දේවල්, අපි හොඳින් දැස විවර කර නොබලන තාක් කල් පෙනෙන්නේ නොමැත.

'බොහොම ස්තුතියි ලෙස පවසමින් ජීවත්වීමම පාරාදීසයකි' යනුවෙන් කියමනක් ජපානයේ කියෝතෝ ප්‍රදේශයේ සුප්‍ර සිද්ධ කියොම්සුදෙරා නම් පන්සලේ අවුරුදු 107 ක් දක්වා වැඩ වාසය කල රියෝකෙයි ඔනිමි ලොකු හාමුදුරුවෝද පවසා ඇත.

අවුරුද්දේ අවසානය නිසා, සෑම දෙනෙකුගේම පිහිටෙන් මේ වසර ගත කිරීමට හැකිවූ බව නැවත වතාවක් ආවර්ජනය කරමු.

නිර්මාතෘ සංකල්පනා ග්‍රන්ථය ඇසුරිනි. 9, P. 202-203

Living the Lotus
Vol. 183 (December 2020)

Senior Editor: Koichi Saito
Editor: Kensuke Osada
Copy Editor: P.A.D. Somapala,
Ruklanthi Palipana, Sahan Chamara

Living the Lotus is published monthly by
Rissho Kosei-kai International,
Fumon Media Center 3F, 2-7-1 Wada,
Suginami-ku, Tokyo 166-8537, Japan.
TEL: +81-3-5341-1124
FAX: +81-3-5341-1224
Email:
living_the_lotus_rk-international@kosei-kai.or.jp

Living the Lotus-Buddhism in Everyday Life (සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුළ ජීවත්වීම - ඵදිනෙද දිවියට බුදු දහම බද්ධ කර ගනිමු.) යන තේමාව තුළ, ඵදිනෙද ජීවිතයට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියැවීම් බද්ධ කර ගෙන මඩෙහි පිපෙන්නාවූ ලස්සන නෙලුම් මලක් සේ නම පිවිසය සමාධිමත් කරගෙන, එලෙසම වැඩි වටිනාකමින් යුතු තත්වයට පත් විය යුතුය යන ප්‍රාර්ථනය ගැබ් වී ඇත. මෙම සඟරාව මගින් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින්නාවූ සාමාජික සාමාජිකාවන් ඵදිනෙද දිවියට බුදුදහම බද්ධ කරගෙන කටයුතු කරන්නාවූ අයුරු අත්හැරීමට මාර්ගයෙන් බෙදාහැරීම සිදු කරනු ලැබේ.



President's Message

සෑම දිනක්ම ප්‍රබෝධමත්ව ගත කරමු

නිවිකෝ නිවානෝ තුමා ප්‍රධානී, රිජ්‍ෂෝ කෝසෙයි සංවිධානය

සිටිනා තැන ධර්මය පුරුදු පුහුණු වන ස්ථානයයි

කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ දක්වා අපි සැවොම ගත කළ ජීවන ශෛලිය වෙනස් කළ යුතු වසරක් බවට මේ අවුරුද්ද පත්වුණා.

ඔබ සියළුදෙනා අතර කොරෝනා වෛරසය ආසාදනය වූ අය වගේම, එයින් මියගිය සම්පතයන්ද සිටින්නට පුළුවන්. එසේ විශාල පිරිසකට ශාරීරිකව හා මානසිකව වේදනාවක් ගෙන දුන් මෙම රෝගය ගැන ඇති බිය නිසාම, දවසක් හෝ ඉක්මණින් මෙම තත්වය සමනය වීමට ප්‍රාර්ථනා කරන්නේ මම පමණක් නොවේ යැයි සිතමි.

එලෙස අපගේ ජීවන ශෛලිය කොපමණ වෙනස්වුවත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. ඒ ගැන බුදු දහම පිළිබඳ පඩිවරයෙක් වන ඡොබුන් කුබොතා මහතාද මෙසේ සඳහන් කර ඇත.

එනම්, 'සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයට අනුකූලව ජීවිතය ගත කරන පුද්ගලයන් කුමන ස්ථානයක සිටියද, එම ස්ථානය ධර්මය පුරුදු පුහුණු වන ස්ථානය වේ', එසේම 'සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ ධර්ම පුහුණුව රඳා පවතින්නේ අපගේ ඵදිනෙද ජීවිතය තුළ වේ' යනුවෙනි. ඒ අනුව, මෙම කොරෝනා ව්‍යසන කාලය තුළ තමා කනස්සල්ලට හෝ බියට පත් වුවත්, අන්‍යයන් ගැන සිතා කටයුතු කිරීම අමතක නොකර සිදු කළාද. ස්වයං සංයමයකින් කටයුතු කළ යුතු මෙම කාලය තුළදී, තමා හා වෙනස් අදහස් ඇති පුද්ගලයන්ගේ ස්වරූපයන් අවබෝධයෙන් යුතුව, කාරුණිකව හා නම්‍යශීලීව භාර ගැනීමට හැකි වුණාද. එසේ අපි 'සිටිනා තැන ධර්මය පුරුදු පුහුණු වන ස්ථානය' වන බැවින්, ඵදිනෙද ජීවිතය තුළ වන සෑම කරුණක්ම ආධ්‍යාත්මික දියුණුව ඇති වීමට පාදක වේ.

හඳුන්වන පිරිසිදු වූ විට

සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ 'ධර්මාචාර්යවරයාණන් ලබන ආනිශංස' යන 19 වන පරිච්ඡේදයේදී, ජීවන ස්වරූපය හා ඵදිනෙද ගත කරන ජීවිතය සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයට අනුව ප්‍රයෝගිකව ගත කරමින්, මේ ලොව තුළ ධර්මය ප්‍රචාරය කරන පුද්ගලයන්ගේ ශබ් ඉන්ද්‍රියන් (ඇස්, කන්, නාස, දිව, ශරීරය, මානසික) පිරිසිදු බව ඇති වේ.

President's Message

එසේ ඡඩ ඉන්ද්‍රියන් පිරිසිදු කර ගැනීම අරුත් ගන්වන 'රොක්කොන් ඡෝපෝ' යන වදන මුමුනමින් කඳු කහින පිරිස ජපානයේ බහුලය. සුන්දර පරිසරයක් හා පිරිසිදු වාතාශ්‍රයෙන් යුතු ස්වභව ධර්මයට මැදිව කඳු තරණය කරන විට හදවත හා මනස සේදී පිරිසිදු වේ. ඒ වගේම කන්දෙන් පිටවන ආධ්‍යාත්මික ශක්තිය හා කන්ද පාලනය කරන්නවු දෙවියන් හා බුදුන්ගේ ක්‍රියාකාරිත්වය තුලින් ඉන්ද්‍රියන් පිරිසිදු වී, තම නියම පාරිශුද්ධ හදවතට පත්වීමට හැකි බව පවසයි.

නමුත් අපි නම් කඳු තරණය නොකරම, පිරිසිදු හා යහපත් හැගීමෙන් සෑම දෙයක්ම භාරගෙන සෑම දිනක්ම ප්‍රබෝධමත්ව ගත කරන ආකාරය ගැන දන්නවා. ඉන් එකක් වන්නේ, 'සිටිනා තැන ධර්මය පුරුදු පුහුණු වන ස්ථානය' වන ප්‍රයෝගික පුහුණුවයි.

තමන් සිටින සෑම තැනකම ධර්මය පුරුදු පුහුණුවේ යෙදෙන විට, මිනිසුන්ගේ හොඳ නිතරම දැකීමට හැකිවී, වැරදි අඩුපාඩු සොයන හැගීම ඇතිනොවේ. සෑම ආභාරයක්ම රසවත්ව භුක්ති විඳීමටත්, සුත්‍ර සම්මානනයද පුරුද්දක් බවට පත්වේ. එසේම නොයෙකුත් පුද්ගලයන් සමඟ හමුවන විට සැනෙකින් අත් දෙක එකතු කර ආචාර කිරීමට හැකිවේ. මේ ආකාරයේ දේවල් පුහුණු කිරීමෙන්, පිරිසිදු හැගීමෙන් හා සාමකාමී හදවතකින් දවස ගත කිරීමට හැකිවනවා නොවේද.

මාගේ ගුරුවරයෙකු වන යුකියෝ සකමොතෝ මහතා පවසන්නේ, 'අපගේ දෛනික ජීවිතයම බුද්ධ මාර්ගයේ පුහුණුව වනවා සේම, සියළු සත්වයින්ව දුකින් මුදවා ගැනීමේ ක්‍රියාවද' වන බවයි. එනම්, අපි ඒදිනෙද ජීවිතය ගත කරන ගමන් ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්නවා හා සමානවම ප්‍රයෝගික පුහුණුව තුලින් දුකෙන් මිදීමට හැකිවේ. ඒ අනුව හිතේ කිසිම කහටක් නොමැතිව, පැහැදිලි සතුටක් දැනටමත් අපි භුක්ති විඳින බවයි.

'සදහම් මල් සුතුර වැළඳ ගත් කෙනෙකුත්, ලබති පිවිතුරු මනස් මෙ ලෙසින්, නො වුව ද මෙතෙක් අරි මගට පිළිපත්, ලබති මෙ ලකුණු මගෙ දරුවන්. මෙ සුතුර වැළඳ ගත් දරුවන්, හොඳ බිම්හි උපදිති සාමයෙන්, ඔවුනට ගරු කරති හැම මිනිසුන්, සතුටට ද පත් වෙති උන් දැකුමෙන්' (මෙහි අරුට, සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය හොඳින් වැළඳගෙන සිටින පුද්ගලයන්ගේ හදවත පිරිසිදු නිසා නොයෙකුත් යහපත් කටයුතු කිරීමට හැකිවේ. උදහරණක් ලෙස මංමුලාවිම් වලින් සම්පූර්ණයෙන්ම මිදී නොසිටියත්, ඉහල තත්වයකට පත්ව හදවත සැහැල්ලුවෙන් සිටීමට හැකි වනවා සේම, විශාල පිරිසකගේ ආදර ගෞරවයට පාත්‍ර වන බවයි.)

'ධර්මාචාර්යවරයාණන් ලබන ආනිශංස' පරිච්ඡේදයේ ඉහත වැකිය තුල, මේ දක්වා කතා කල දේ සෘජුව සදහන් කර ඇත. එසේම, මෙහිදී බුදුන් වහන්සේ අමතන්නේ නිත්‍යෝද්‍යක්ත බෝධිසත්වයන් වහන්සේටය. එයින් අරුත් ගැන්වෙන්නේ, 'නිතරම, ඕනෑම තැනක, ඕනෑම කෙනෙකු වෙනුවෙන්, කරුණාව දයාව හා උණුසුම් බව අමතක නොකරන බෝධිසත්වයෙක් වන්න' ලෙසින් බුදුන් වහන්සේ විසින් අපව ධෛර්යයමත් කිරීමයි.

අවුරුද්ද අවසානයේ සෑම පවුලකම නිවස අස්පස් කර පිරිසිදු කරනව වුවත්, ප්‍රබෝධමත්ව නව වසර පිලිගැනීමට නම්, අපගේ හදවතේ කුණු දුහුවිලි පිසද ගැනීමද අත්‍යාවශ්‍යය. ඒ වෙනුවෙන් මේ අවුරුද්ද ගැන නැවත හැරී බැලීමේදී බුදුන් වහන්සේගේ ධෛර්යයමත් කිරීමේ හඬ හදවතට දැන්වේ කෙසේද?.

From Kosei, December 2020.

ධර්මය තුළින් ඉගෙන ගත් 'යථාර්තවාදීව' සෑම දෙයක්ම පිළිගැනීමේ වැදගත්කම

රෆායෙල් ඩියාගෝ ද සේරාවෝ මොරාලෙස්
රිෂ්ෂෝ කෝසෙයි කායි, බ්‍රසීල ශාඛාව

මෙම සෙප්පෝව, 2020 වර්ෂයේ 2 වන මස 16 වන දින, බ්‍රසීල ධර්ම ශාඛාවේ පැවැත් වූ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමේ උත්සවයේදී ඉදිරිපත් කරන ලද්දකි.

සියළු දෙනාගෙන්ම අවසරයි. මාගේ නම රෆායෙල් ඩියාගෝ ද සේරාවෝ මොරාලෙස්. මට සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති අතර සුභ සාධක ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයෙක් ලෙස කටයුතු කරනවා.

මම රිෂ්ෂෝ කෝසෙයිකායි සංවිධානයට බැඳුණේ, 2012 වර්ෂයේ මාගේ හොඳම යහළුවා මාව බ්‍රසීල ශාඛාවට එක්කගෙන ගිය දිනයේයි. මාගේ එම යහළුවා මේ වන විට සංවිධානය සමග කටයුතු නොකර නමුත්, මම වර්තමානයේත් සංවිධානය සමග කටයුතු කරමින් සිටිනවා.

මම කතෝලික පවුලක උපත ලැබ, වයස අවුරුදු 13 වන වන තෙක් කතෝලික පල්ලියට යමින් කටයුතු කලා. කෙසේ නමුත් මාගේ හැඟීම් වල කතෝලික ධර්මයේ නොතේරෙන කොටස් තිබූ නිසා, ක්‍රමයෙන් කතෝලික පල්ලියෙන් ඇත් වූනා. ඉන් පසු වෙනත් ආගම් ගැන දැනගැනීමට අවස්ථා තිබුනත්, ඒ සඳහා විශේෂ උනන්දුවක් තිබුණේ නැහැ. නමුත්, බුදු දහම ගැන නිතරම උනන්දුවක් තිබුන නිසා, රිෂ්ෂෝ කෝසෙයිකායි සංවිධානය හමු වූ විට, සංවිධානයේ ඉගැන්වීම් වලට ආකර්ශණය වී, සාමාජිකත්වය ලබා ගත්තා.

මම කොහොම කෙනෙක්ද කිව්වොත් ලැජ්ජාශීලී, මා ගැන කතා කිරීමට අකමැති කෙනෙක්. අන් අය මා ගැන කුමන ආකාරයට සිතා සිටිනවාද යන්න කනස්සල්ලෙන්, අනෙක් අය මාව විවේචනය කරයිද යන බියෙන්, මා ගැන හෝ මගේ ජීවිතය ගැන කතා කිරීමට මම ඇත්තටම අකමැතියි. ඇත්තටම ඔබ සෑම ඉදිරියේදී මේ ආකාරයට සෙප්පෝව ඉදිරිපත් කිරීම, මට ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. කෙසේ නමුත් මෙවර හිරොමි සාන් මට සෙප්පෝව කරන ලෙස ඉල්ලීම් කල විට මම එතරම් දක්ෂ නොවන දෙයක් කිරීමට භාර ගැනීම, අභියෝගය ජය ගැනීමට මෙය හොඳ අවස්ථාවක් යැයි සිතා, ස්තුතිවන්තව සෙප්පෝව ඉදිරිපත් කිරීමේ අවස්ථාව භාරගත්තා.

බ්‍රසීල ධර්ම ශාඛාවේ වැඩසටහන් වලට සහභාගී වූ මුල් කාලයේ මට දැනුණේ, රිෂ්ෂෝ කෝසෙයි කායි සංවිධානය පුද්ගලයන්ගේ හොඳ ගතිගුණ විතරක් නොව, එම පුද්ගලයන් තුළ තිබෙන සෑම ගතිගුණයකටම ගෞරව කරමින් කටයුතු කිරීමයි. ඵ්දිනෙදා ගත කරන ජීවිතය තුළ, විවිධ දේ සිදුවෙනවාද විටෙක ආත්මාර්ථකාමී මිනිසුන් සහ පණ්ඩිතයන් ලෙස හැසිරෙන මිනිසුන්, අපට නොගැලපෙන

පුද්ගලයන්, දැඩි වචන භාවිතා කරන පුද්ගලයන් හමුවනවා. නමුත් බ්‍රසීල ධර්ම ශාඛාවේ සාමාජිකයන් සියළු දෙනා, කිසිවෙකුත් විවේචනය නොකර, යථාර්තවාදීව පිළිගැනීමට උත්සහ කරනවා. මම සාමාජිකයන්ගේ ඒ හැසිරීම් වලට ආකාර්ෂණය වී, මමත් සාමාජිකයෙකු බවට පත්වීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වනවා.

සාමාජිකයන්ගෙන්, යථාර්තවාදීව සෑම දෙයක්ම පිළිගැනෙන කටයුතු කිරීමට ඉගෙන ගන්න අතරතුර, මමත් එය ඵ්දිනෙදා ජීවිතය තුළ පුරුදු පුහුණු කර, අන් අයගේ වචනය සහ ක්‍රියාව විවේචනය නොකර, අන් අයගේ හැඟීම් වටහා ගැනීමට හැකි පුද්ගලයෙකු බවට පත් වීමට සිතා ගත්තා. ඇත්ත වශයෙන්ම, සෑම විටම ඒ ආකාරයට කරන්න බැහැ. තවමත් මාව අපහසුතාවයට පත්කරන



බ්‍රසීල ශාඛාවේදී සෙප්පෝව පවත්වන මොරාලෙස් සාන්

කෙනෙකු සිටිනම් ඔහුව විවේචනය කරන අවස්ථා තිබේ. කෙසේ නමුත් හොඳ පුද්ගලයෙකු බවට පත්වෙන්න ඕනා යන හැඟීම අමතක නොකර, සෑම විටම ධර්මය පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වනවා.

මම මේ වනතෙක් කෝසෙයිකායි සංවිධානයෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. අද දින එම ඉගෙනගත් දේ වලින් එක් දෙයක් ඔබලා සමග බෙද ගන්න සිතනවා.

මම සෑම විටම නිවසේ සිට බුසිල ධර්ම ශාඛාවට යාමට පාපැදිය භාවිතා කරනවා. ඒ මම පාපැදි පැදීමට ප්‍රිය නිසායි. ඔබලා අතර, මම දැඩිය දමමින් පාපැදියෙන් ධර්ම ශාඛාවට එනවා දැක තිබෙන අය සිටින්නටද පුලුවන්. වසර 2 කට පෙර ඉරිදි දිනක සිදු වූ සිදුවීමකි. එදින මාගේ උපන්දිනයයි. මම පාන්දරින් අවදි වී 'අද මාගේ උපන්දිනය නිසා, සෑම දිනකම වාගේ අද පාපැදියෙන් ධර්ම ශාඛාවට නොගොස්, ටිකක් හොඳ ඇඳුමක් ඇඳගෙන උමං දුම්රියෙන් යනවා. අනිවාර්යයෙන් මාගේ උපන්දිනය නිසා සාමාජිකයන් මට සුභපතා උපන්දිනය සමරණ නිසා දාඩිය දමාගෙන යාම සුදුසු නැහැ' යැයි කල්පනා කලා.

මම වෙනදට වඩා හොඳ ඇඳුමක් ඇඳගෙන, ධර්ම ශාඛාවේ සුත්‍ර සජ්ජායනයට සහභාගී වීමට කල් වේලා ඇතිව නිවසින් පිටවුනා. සුත්‍ර සජ්ජායනය පටන් ගැනීමට විනාඩි 20 කට පෙර ධර්ම ශාඛාවට ගොස්, ශාලාව දෙස බැලූ විට කාරුණ්‍යලව සිටින හිරොමි සාන්ව දුටුවා. ඇය මාව දුටු විට 'සුභ දවසක් වේවායි පවසමින්, රාගායෙල් සාන්, ශාලාව පිරිසිදු කිරීමට පුලුවන්ද' යැයි ඇසුවා. මම 'නා' යැයි පවසා, විගසම බාස්කට් එකක් සහ රෙදි කඩක් ගෙන පිරිසිදු කිරීමට පටන් ගත්තා. පිරිසිදු කරන අතරතුර මාගේ හදවත තුල, 'අද මාගේ උපන්දිනය නිසා මම හොඳ ඇඳුමක් ඇඳගෙනත් ඇවිත්, ඇයි මම පිරිසිදු කරන්න ඕනා' යැයි සිතුවා.

සුත්‍ර සජ්ජායනය පටන් ගැනීමට ටිකකට පෙර පිරිසිදු කිරීම් ඉවර කිරීමට හැකිවුනත්, එදින මාගේ උපන්දිනය යන වග සාමාජිකයන් කිසි කෙනෙක් දැන නොසිටි හැඩයි, මා සිතා සිටි ආකාරයට මට සුභ පැතීමට කිසිවෙකු සිටියේ නැත.

ආපසු ගෙදර යන ගමන් මම ගතවූ දවස ගැන පසු විපරම් කර බැලුවා. එදින මාගේ උපන්දිනයට කවුරුත් සුභ පැතු නැති නිසා, ඉමහත් කළකිරීමකින් සිටියා. නමුත්, මම ඒ ගැන සිතා බැලූ විට, ඇත්තටම මම මා ගැන පමණක් ආත්මාභිමානව සිතමින් කටයුතු කල බව වැටහුනා. මම කෝසෙයි කායි සංවිධානයේ සාමාජිකයන්ගෙන් ඇත්තටම බොහෝ දේ ඉගෙන ගත්තා. මම සෑම විටම අන් අයගෙන් දේවල් ලබා ගත්තත් ඔවුන් වෙනුවෙන් මුකුත්ම කලේ නැහැ. මට එය අවබෝධ වූ විට, සෑම විටම අන් අයගෙන් දේවල් ලබා ගත් මම, උපන්දිනය යන සුවිශේෂී දිනයේදී, ඔවුන්ට භූතිඋපකාර කිරීමට අවස්ථාව ලැබීම ගැන

හදවතින්ම ස්තූතිවන්ත වනවා. ධර්ම ශාලාව පිරිසිදු කිරීමේ රාජකාරිය මට ලැබුනේ, ආත්මාභිමානව සිතිවිලි වලින් ඇත් වී, අන් අය ගැන සිතන පරාර්ථකාමී පුද්ගලයෙකු වීමට, බුදුන් වහන්සේගෙන් උපන්දිනයේදී මට ලැබුණු විශිෂ්ඨම තෑග්ගයි.

මම කෝසෙයි කායි සංවිධානයෙන් ඉගෙන ගත් දේ රැකියා ස්ථානයේදීත් භාවිතා කරනවා. ගිය වසරේ සිට මේ වසර දක්වා වසරක කාලයක්, වෙනිසියුලියානු සරණාගතයන් සිටින කඳවුරක් තිබෙන, උතුරු ලොලයිමා පළාතේ නැවතී ඔවුන්ට සහාය වීමට සමාජ ව්‍යාපෘති කිහිපයක සම්බන්ධීකරණ කටයුතු කලා. වෙනිසියුලාවේ දේශපාලනය සහ සමාජයේ තත්වය නරක අතට හැරී, ආර්ථිකය මුළුමනින්ම පාහේ කඩා වැටෙමින් පවතී. උද්ධමනය ඉහළ ගොස්, බැංකු තැන්පතු සහ මුදල් අපද්‍රව්‍ය කඩදසි බවට පත් වී, ජනතාවට ඔවුන්ගේ ඒදිනෙද ජීවිතයට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි විය. රැකියාද අඩු වී, රැකියාවක් කිරීමට අවශ්‍ය වුවත් කිරීමට රැකියාවක් නැති විය. ස්වාභාවිකවම ආරක්ෂාව පිරිහී ගොස් රැකියාව නිසා හමු වූ වෙනිසියුලානු වැඩිහිටියන්ට අනුව, විශාල පිරිසක් රැකවරණය සඳහා වෙනත් රටවලට යමින් සිටිනවා. මාගේ රැකියාවේ එක් කොටසක් වනුයේ, රටවලින් රැකවරණය පතා පැමිණෙන අය සිටින කඳවුරු වලට සහාය ලබාදීමයි.

මම රැදී සිටි කාලයේ කඳවුර තුළ 1000 කට වැඩි පිරිසක් සිටියා. ඔවුන් පවුල් වශයෙන් කුඩා කුඩරම් වල ජීවත් වූනා. ඔවුන්ට ආතතිය සහ සාංකාව මැද, අනාගතය ගැන දැක්මක් නොමැතිව, සැනසිල්ලක්ද නොමැතිව ජීවිතය ගත කිරීමට සිදු වූනා. ද්‍රව්‍යමය වශයෙන් ඔවුන්ට සහාය වීමට අපට සීමාවක් තිබුනද, කඳවුරේ සිටින අය සමඟ කටයුතු කරන අතරතුර, ඔවුන්ට වඩාත් වැදගත් වනුයේ, ඔවුන්ව තේරුම් ගැනීම බව අපට වැටහුනා. එනම් අප ඔවුන්ව කරුණාවන්ත හදවතින් යථාර්ථවදීව පිළිගෙන කටයුතු කිරීමයි. මට එය අවබෝධ කර ගැනීමට හැකි වූයේ, බුසිල ශාඛාවේ සාමාජිකයන් සියළුදෙනා මාගේ වැරදි අඩුපාඩු විවේචනය නොකර, මාව පිළිගත් නිසාය. මෙවර මම, දැඩි වේදනාවකින් ලොලයිමා වලින් පැමිණෙන අයව, යථාර්ථවදීව පිළිගෙන කටයුතු කිරීමට සිතනවා.

එසේම, මින් ඉදිරියටත් සෑම දෙයක්ම පවතින ආකාරයටම පිළිගෙන කටයුතු කිරීමේ වැදගත්කම සිතේ තබාගෙන කැපවීමෙන් කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙනවා.

බුදුරජාණන් වහන්සේටත්, නික්යෝ නිවානෝ තුමාටත් බොහොම ස්තූතියි.

නිවිකෝ නිවානෝ තුමාටත් බොහොම ස්තූතියි. ඔබ සියළු දෙනාටත් බොහොම ස්තූතියි.

සද්ධර්ම පුණ්ඩරීක සුත්‍රයේ සාරාංශය හා වැදගත් කරුණු

කර්තෘ නිකායෝ නිවානෝ



සද්ධර්ම පුණ්ඩරීක සුත්‍රය 20 වන ජර්නිෂේදය, අග්‍රන්තර්ග ඛේරධර්මයෙන් වහන්සේ

බුද්ධ ශක්තියට ගෞරව කිරීම පමණකින්ම

මනුෂ්‍යයන්ගේ අසතුටට මූලිකම හේතුව වන්නේ, මේ ශරීරය පමණක් තමා යැයි සිතා සිටින නිසාය. ශරීර කුඩුවට තිබෙන ඇල්ම නිසා, වෙන කිසි දෙයකටත් වඩා තම ශරීර කුඩුව පාලනය කිරීම හා තෘප්තිමත් කිරීම ගැන අංක 1 ට කල්පනා කරමින්, අනික් පුද්ගලයන් ගැන දෙවෙනියට සිතයි. එයින් අන්‍යයන්ව පරයා කටයුතු කිරීමට හා කකුලෙන් ඇදීම ආදී ගැටුම් ඇතිවීමෙන් සිතේ බිය හා දුක් වේදනාවල අවසානයක් නොමැතිවේ.

එම නිසා මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරයෙන්ම දුකින් මුදවාගෙන සාමකාමී ජනවාර්ගික සමාජයක් බිහි කිරීම සදහා, 'මනුෂ්‍යයන්ගේ නියම පදනම බුද්ධ ශක්තිය' යන සත්‍යයට දැස විවර කරගත යුතුය. සාමාන්‍යයෙන් වැරදි වැඩ නොකර යහපත් වැඩ කරන්න, ලෙසින් මනුෂ්‍යයන්ව යහපත් මාර්ගයට ගැනීමට හා හදවත පවත්වා ගත යුතු ආකාරය ගැන උපදෙස් දීම අත්‍යාවශ්‍ය වුවද, එයින් පමණක් ප්‍රතිපල නොලැබෙයි. නමුත් සෑම මනුෂ්‍යයෙකුගේම පදනම 'බුද්ධ ශක්තිය' බවට දැස විවර කරගන්නේ නම් ලැජ්ජාව හා බිය නිසා වැරදි වැඩ කිරීමට නොහැකි වේ.

එසේම, සෑම පුද්ගලයෙකුම සදහනික බුදුන්ගේ ආශීර්වාදයෙන් ජීවත් වන, බුද්ධ ශක්තියෙන් යුතු පැවැත්මක් බව තම ශරීර අභ්‍යන්තරයෙන්ම අවබෝධ කර ගන්නේ නම්, සෑම කෙනෙකුම සහෝදර සහෝදරියන් බව දැනී, හොඳින් මිත්‍රශීලීව කටයුතු කිරීමට හැකිවේ.

මෙම පරිච්ඡේදය තුළ, ඇත අතීතයේ අගර්භීත නම් බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු 'මනුෂ්‍යයන්ගේ බුද්ධ ශක්තියට ගෞරව කිරීම' පමණක්ම කිරීම තුළින්, තමනුත් සත්‍යාවබෝධය ලබාගෙන, තවත් විශාල පිරිසකට ධර්මාවබෝධය සදහා මඟ පෙන්වූ බව දේශනා කරයි.





මෙම අගර්භීත බෝධිසත්වයන් වහන්සේ හමුවන සෑම පුද්ගලයෙකුටම 'ඔබ අනිවර්යයෙන්ම බුදු බවට පත්වන නිසා, ඔබට අපහාස නොකරමි' යනුවෙන් ගෞරව කලා. 'බුදු බවට පත්වීම' යන්නෙහි අරුථ 'බුද්ධ ශක්තිය' වේ. නමුත් සාමාන්‍ය මිනිසුන්ට එම අරුථ ගැන වැටහීමක් නොමැතිව 'අපිව මෝඩයා කිරීමට යනවා' යැයි සිතා ගල් මුගුරු වලින් පහර ගැසූහ. එයින් බේරීමට පැන දිව්වත්, දුරක සිට නැවතත් ඔවුන්ට ගෞරව කරමින් 'ඔබලා සියලු දෙනාම බුදු බවට පත්වන අය වේ' ලෙසින් බෙරිහන් දෙයි.

එලෙස එකම දේ හදවතින්ම සිදු කිරීමේ පිහිටෙන්, අගර්භීත බෝධිසත්වයන් වහන්සේගේ මරණාසන්න මොහොතේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය හොඳින් අවබෝධ කරගෙන බුද්ධ ශක්තියට දැස් වීවර කර ගැනීමට හැකිවිය. නැවත නැවත පුනර්බවය ලබමින්, මෙම සත්‍ය වූ ධර්මය නොකඩවා දේශනා කර අවසානයේ බුදු බවට පත්විය.

මෙම අගර්භීත බෝධිසත්වයන් වහන්සේ යනු වෙන කවුරුත් නොව, බුදු වහන්සේගේ පෙර භවයකි. සෑම සියළු මනුෂ්‍යයෙකු තුළම බුද්ධ ශක්තිය තිබෙන බව අවබෝධ කරගෙන, එයට අනුව ඉතා කැපවීමෙන් කටයුතු කල බුදු බවට පත් වුවා වේ.

ධර්මය දේශනා කිරීමද වැදගත්ය

අගර්භීත බෝධිසත්වයන් වහන්සේ මුලින්ම තම පුහුණුව ලෙසින් 'සෑම සියළු දෙනාගේම බුද්ධ ශක්තියට ගෞරව කිරීම' සිදු කලහ. එයින් මිනිසුන් තම බුද්ධ ශක්තිය අවබෝධ කරගත් විට, 'ධර්මය' තුලින් ඒ ගැන දේශනා කලහ. අපින් එම කරුණ හොඳින් මතකයේ තබා ගත යුතුය. මුලින්ම 'සෑම සියළුදෙනාගේම බුද්ධ ශක්තිය පිලිගෙන, ගෞරව කිරීම' යන තැනින් ආරම්භ කර, ඉන්පසු 'සත්‍ය වූ ධර්මය වන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කර, සියළුම සත්වයන්ට බුද්ධ ශක්තිය තිබෙන බව විද්‍යාමාන කිරීම' තුලින් ඉදිරියට යා යුතුය. එලෙස ධනාත්මකව උපරිම කැපවීමෙන් කටයුතු කිරීමෙන් තමාට බුද්ධත්වයට පත්වීමට හැකිවනවා සේම, මේ මුළු ලෝකයම යහපත් තැනක් බවට පත්වේ.





නිරන්තර උත්සහයෙන්

අපිද, අගර්භිත බෝධිසත්වයන් වහන්සේ මෙන් නෙවෙනස් වන අධිෂ්ඨානයෙන්, ඉවසිලිවන්තව, නිරන්තර උත්සහයෙන් කටයුතු කල යුතුය. පොඩ්ඩක් කරලා, සිතු ආකාරයට ප්‍රථිපල නැහැයි කියා අත් හැරීම නොකල යුතුය. එසේම මෙම වර්තමාන ලෝකයේ පවතින තත්වයට එසේ කටයුතු කිරීමට නොහැකි යැයි බලාපොරොත්තු අත්හැර ගැනීමෙන් තමාට මෙන්ම මුලු ලෝකයටම දුකින් මිදීමට නොහැකි වේ.

මනුෂ්‍යයන් තුළ තිබෙන බුද්ධ ශක්තිය කිසිදුක මිය යන්නේ නොමැත. එබැවින් 'නැවත නැවත පුනරුප්පත්තිය ලබමින්, මෙම වටිනා කාර්මාරය නොකඩවා කිරීමේ' අධිෂ්ඨනයන් ඇති කරගත යුතුය. ඒ ආකාරයට අගර්භිත බෝධිසත්වයන් වහන්සේ ඉතා විශිෂ්ට ආදර්ශයක් බව කිව යුතු.

නිකයෝ නිවානෝ තුමා විසින් රචිත 『සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ සාරාංශය හා වැදගත් කරුණු』
ග්‍රන්ථය ඇසුරෙනි
කෝසෙයි මුද්‍රණ ආයතනයේ ප්‍රකාශනයකි. 2016, P188-P192



Greetings from Rev. Koichi Saito

හිතකර්දායක බෝධිසත්වයන් වහන්සේ කෙනෙකු වී නව වසර පිලිගනිමු කෝයිවි සයිතෝ

දෙසැම්බර් මාසයත් උදවුනා. කැලැන්ඩරයේ අවසාන මාසය වුනත්, රිෂ්ෂෝ කෝසෙයි සංවිධානයේ අවුරුද්දක ආරම්භක මාසයයි.

නිවිකෝ සෙන්සෙයිගේ මේ මස පණිවුඩය වුයේ 'සෑම දිනක්ම ප්‍රබෝධමත්ව ගත කරමු' යන්නයි. එයින් මේ වසර ගැන නැවත හැරී බැලීමට හැකිවුවා සේම, නව වසර කුමන ආකාරයේ හදවතකින් පිලිගත යුතුද යන කරුණ ගැනත් උපදෙස් අඩංගු වුනා.

කොරෝනා ව්‍යසනය තුළ නොයෙකුත් සිදුවීම් හා තත්වයන්ට මංමුලා නොවී, 'සිටිනා තැන ධර්මය පුහුණු වන ස්ථානයයි' යන මානසිකත්වයෙන්, නිරතම අන්‍යයන් ගැන සිතමින් කටයුතු කිරීමේ වැදගත්කමද සදහන්ව තිබුනා.

වඩා ප්‍රයෝගිකව ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, සෑම දෙනා ගැන සිතන සිතුවිල්ල අමතක නොකර බෝධිසත්ව වර්යයාවේ යෙදිය යුතු බවද පෙන්වා දී තිබුනා.

මම මේ වතාවේ අන්තර්ජාතික මූලස්ථානයෙන් දුරස්ථී, ඔනා ශාඛාවේ කියෝකයිවෝ වගේම, ටෝකියෝ බටහිර ප්‍රදේශය භාර අධ්‍යක්ෂක තනතුරට පත් පත්වුනා.

මේ අළුත් ගමනේදී මමත් අන්‍යයන් ගැන සිතන හදවත අමතක නොකර, මාගේ දෑස ඉදිරිපිට සිටින සෑම කෙනෙකුටම සතුට ලගා කර දීමේ හදවතක් ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගනිමි.

මින් ඉදිරියට නව අධ්‍යක්ෂක ලෙස පත්වීම ලැබූ කෙයිවි අකගාවා මහතා සමග අන්තර්ජාතික මූලස්ථානයේ ක්‍රියාකාරකම් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.


අවුරුදු 3 ක කාලයක් ඔබ සියළුදෙනා දැක්වූ සහයෝගයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.



සයිතෝ මහතා (දකුණු පස), අකගාවා මහතා (වම් පස)

✉ We welcome comments on our newsletter Living the Lotus: living.the.lotus.rk-international@kosei-kai.or.jp

Rissho Kosei-kai: A Global Buddhist Movement



Rissho Kosei-kai Buddhist Church of Hawaii

2280 Auhuhu Street, Pearl City, HI 96782, USA
 TEL: 1-808-455-3212 FAX: 1-808-455-4633
 Email: sangha@rkhawaii.org URL: <http://www.rkhawaii.org>

Rissho Kosei-kai Maui Dharma Center

1809 Nani Street, Wailuku, HI 96793, USA
 TEL: 1-808-242-6175 FAX: 1-808-244-4625

Rissho Kosei-kai Kona Dharma Center

73-4592 Mamalahoa Highway, Kailua-Kona, HI 96740, USA
 TEL: 1-808-325-0015 FAX: 1-808-333-5537

Rissho Kosei-kai Buddhist Center of Los Angeles

2707 East First Street, Los Angeles, CA 90033, USA
 POBox 33636, CA 90033, USA
 TEL: 1-323-269-4741 FAX: 1-323-269-4567
 Email: rk-la@sbcglobal.net URL: <http://www.rkina.org/losangeles.html>

Please contact Rissho Kosei-kai Buddhist Center of Los Angeles

- Rissho Kosei-kai Buddhist Center of Arizona**
- Rissho Kosei-kai Buddhist Center of Colorado**
- Rissho Kosei-kai Buddhist Center of San Diego**
- Rissho Kosei-kai Buddhist Center of Las Vegas**
- Rissho Kosei-kai Buddhist Center of Dallas**

Rissho Kosei-kai of San Francisco

1031 Valencia Way, Pacifica, CA 94044, USA
 POBox 778, Pacifica, CA 94044, USA
 TEL: 1-650-359-6951 Email: info@rksf.org URL: <http://www.rksf.org>

Please contact Rissho Kosei-kai of San Francisco

- Rissho Kosei-kai of Sacramento**
- Rissho Kosei-kai of San Jose**

Rissho Kosei-kai of New York

320 East 39th Street, New York, NY 10016, USA
 TEL: 1-212-867-5677 Email: rky39@gmail.com URL: <http://rk-ny.org>

Rissho Kosei-kai of Chicago

1 West Euclid Ave., Mt. Prospect, IL 60056, USA
 TEL: 1-773-842-5654
 Email: murakami4838@aol.com URL: <http://rkchi.org>

Rissho Kosei-kai of Fort Myers

URL: <http://www.rkftmyersbuddhism.org>

Rissho Kosei-kai Dharma Center of Oklahoma

2745 N.W. 40th St., Oklahoma City, OK 73112, USA
 POBox 57138, Oklahoma City, OK 73157, USA
 TEL: 1-405-943-5030 FAX: 1-405-943-5303
 Email: rkokdc@gmail.com URL: <http://www.rkok-dharmacenter.org>

Rissho Kosei-kai Dharma Center of Denver

1255 Galapago St. #809 Denver, CO 80204, USA
 TEL: 1-303-446-0792

Rissho Kosei-kai Dharma Center of Dayton

617 Kling Drive, Dayton, OH 45419, USA
 URL: <http://www.rkina-dayton.com>

The Buddhist Center Rissho Kosei-kai International of North America (RKINA)

2707 East First St., Suite #1, Los Angeles, CA 90033, USA
 TEL: 1-323-262-4430 FAX: 1-323-269-4567
 Email: dharmasa@rksabuddhistcenter.org
 URL: <http://rksabuddhistcenter.org>

Rissho Kosei-kai Buddhist Center of San Antonio

(Address) 6083 Babcock Road, San Antonio, TX 78240, USA
 (Mail) POBox 692148, San Antonio, TX 78249, USA
 TEL: 1-210-558-4430 FAX: 1-210-696-7745
 Email: dharmasanantonio@gmail.com
 URL: <http://www.rkina.org/sanantonio.html>

Rissho Kosei-kai of Seattle's Buddhist Learning Center

28621 Pacific Highway South, Federal Way, WA 98003, USA
 TEL: 1-253-945-0024 Email: rkseattlewashington@gmail.com
 URL: <http://buddhistlearningcenter.org>

Rissho Kosei-kai of Vancouver

Please contact RKINA

Rissho Kosei-kai do Brasil

Rua Dr. José Estefno 40, Vila Mariana, São Paulo-SP, CEP 04116-060, Brasil
 TEL: 55-11-5549-4446, 55-11-5573-8377
 Email: risho@rkk.org.br URL: <http://www.rkk.org.br>

Rissho Kosei-kai de Mogi das Cruzes

Av. Ipiranga 1575-Ap 1, Mogi das Cruzes-SP, CEP 08730-000, Brasil

在家佛教韓國立正佼成會

〒 04420 大韓民國 SEOUL 特別市龍山區漢南大路 8 路 6-3
6-3, 8 gil Hannamdaero Yongsan gu, Seoul, 04420, Republic of Korea
TEL: 82-2-796-5571 FAX: 82-2-796-1696

在家佛教韓國立正佼成會釜山支部

〒 48460 大韓民國釜山廣域市南區水營路 174, 3F
3F, 174 Suyoung ro, Nam gu, Busan, 48460, Republic of Korea
TEL: 82-51-643-5571 FAX: 82-51-643-5572

社團法人在家佛教立正佼成會

台灣台北市中正區衡陽路 10 號富群資訊大廈 4 樓
4F, No. 10, Hengyang Road, Jhongheng District, Taipei City 100, Taiwan
TEL: 886-2-2381-1632, 886-2-2381-1633 FAX: 886-2-2331-3433

台南市在家佛教立正佼成會

台灣台南市崇明 23 街 45 號
No. 45, Chongming 23rd Street, East District, Tainan City 701, Taiwan
TEL: 886-6-289-1478 FAX: 886-6-289-1488
Email: kosekaitainan@gmail.com

Rissho Kosei-kai South Asia Division

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8141 FAX: 66-2-716-8218

Rissho Kosei-kai of Kathmandu

Ward No. 3, Jhamsikhel, Sanepa-1, Lalitpur, Kathmandu, Nepal

Rissho Kosei-kai of Kolkata

E-243 B. P. Township, P. O. Panchasayar, Kolkata 700094, India

Rissho Kosei-kai of Kolkata North

AE/D/12 Arjunpur East, Teghoria, Kolkata 700059,
West Bengal, India

Rissho Kosei-kai of Bodhgaya Dharma Center

Ambedkar Nagar, West Police Line Road, Rumpur, Gaya-823001,
Bihar, India

Rissho Kosei-kai of Patna Dharma Center

Please contact Rissho Kosei-kai of Kolkata

Rissho Kosei-kai of Central Delhi

77 Basement D.D.A. Site No. 1, New Rajinder Nagar,
New Delhi 110060, India

Rissho Kosei-kai of Singapore

Please contact Rissho Kosei-kai International

Rissho Kosei-kai of Phnom Penh

W.C. 73, Toul Sampaov Village, Sangkat Toul Sangke, Khan Reouseykeo,
Phnom Penh, Cambodia

RKISA Rissho Kosei-kai International of South Asia

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8141 FAX: 66-2-716-8218

Rissho Kosei-kai of Bangkok

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8216 FAX: 66-2-716-8218 Email: info.thairissho@gmail.com

Rissho Kosei Dhamma Foundation

No. 628-A, Station Road, Hunupitiya, Wattala, Sri Lanka
TEL: 94-11-2982406 FAX: 94-11-2982405

Rissho Kosei-kai of Polonnaruwa

Please contact Rissho Kosei Dhamma Foundation

Rissho Kosei-kai Bangladesh

85/A Chanmari Road, Lalkhan Bazar, Chittagong, Bangladesh
TEL/FAX: 880-31-626575

Rissho Kosei-kai Mayani

Mayani Barua Para, Mirsarai, Chittagong, Bangladesh

Rissho Kosei-kai Damdama

Damdama Barua Para, Mirsarai, Chittagong, Bangladesh

Rissho Kosei-kai Satbaria

Village: Satbaria Bepari Para, Chandanaih, Chittagong, Bangladesh

Rissho Kosei-kai Chendhirpuni

Village: Chendhirpuni, P.O.: Adhunogar, P.S.: Lohagara, Chittagong,
Bangladesh

Rissho Kosei-kai Raozan

Dakkhin Para, Ramzan Ali Hat, Raozan, Chittagong, Bangladesh

Rissho Kosei-kai Laksham

Village: Dhupchor, Laksham, Comilla, Bangladesh

Rissho Kosei-kai Dhaka

408/8 DOSH, Road No 7 (West), Baridhara, Dhaka, Bangladesh

Rissho Kosei-kai Cox's Bazar

Ume Burmize Market, Tekpara, Sadar, Cox's Bazar, Bangladesh

Please contact Rissho Kosei-kai Bangladesh

Rissho Kosei-kai Patiya**Rissho Kosei-kai Ramu****Rissho Kosei-kai Aburkhiln****Buddiyskiy khram "Lotos"**

4 Gruzinski Alley, Yuzhno-Sakhalinsk 693005, Russia
TEL: 7-4242-77-05-14

Rissho Kosei-kai of Hong Kong

Flat D, 5/F, Kiu Hing Mansion, 14 King's Road, North Point, Hong Kong, China

Rissho Kosei-kai Friends in Shanghai**Rissho Kosei-kai of Ulaanbaatar**

(Address) 15F Express Tower, Peace avenue, khoro-1, Chingeltei district,
Ulaanbaatar 15160, Mongolia
(Mail) POBox 1364, Ulaanbaatar-15160, Mongolia
TEL: 976-70006960 Email: rkkmongolia@yahoo.co.jp

Rissho Kosei-kai of Erdenet

Please contact Rissho Kosei-kai International

Rissho Kosei-kai di Roma

Via Torino, 29, 00184 Roma, Italia
TEL/FAX: 39-06-48913949 Email: roma@rk-euro.org

Please contact Rissho Kosei-kai di Rome

Rissho Kosei-kai of Paris**Rissho Kosei-kai of Venezia****Rissho Kosei-kai of the UK**

29 Ashbourne Road, London W5 3ED, UK
TEL: 44-20-8933-3247 Email: info@rkuk.org URL: <https://www.rkuk.org>
Facebook: <https://www.facebook.com/RKUnitedKingdom>
Twitter: https://twitter.com/rkuk_official
Instagram: https://www.instagram.com/rkuk_official

Rissho Kosei-kai International Buddhist Congregation (IBC)

166-8537 東京都杉並区和田 2-7-1 普門メディアセンター 3F
Fumon Media Center 3F, 2-7-1 Wada, Suginami-ku, Tokyo 166-8537, Japan
TEL: 03-5341-1230 FAX: 03-5341-1224 URL: <http://www.ibt-rk.org>